

පරිමාණ

තැනීම හෝ ඉදිකිරීම් සඳහා ඇදිය යුතු ඉදිකිරීමේ හෝ තැනීමේ හාන්චයට අදාළ කාර්මික සැලසුමක්, ඉඩම් සැලැස්මක්, මාරුග සැලැස්මක් ඇතුළු ලුම් සැලැස්මක් ද ඉතා විශාල නම් හෝ ඉතා කුඩා නම් හෝ එවා සැබැං ප්‍රමාණයට ඇදීම ප්‍රායෝගික නොවන බව ඔබට දැනෙනවා ඇත. බොහෝ විට මෙවැනි කාරණාවලට අදාළ ව අදින විතු කුඩා කර හෝ විශාල කර ඇදීමට සිදුවේ. එසේ ම, සැබැං වස්තුවේ ප්‍රමාණයට ද සැලසුම් විතු අදින අවස්ථා නැත්තේ ද නොවේ.

කුඩා කර හෝ විශාල කර අදින සැලසුම් විතුවලට අදාළ රේඛා පරිමාණයකට අනුව ඇදීමෙන් අදාළ වස්තුවේ / හාන්චයේ, ඉඩම් හෝ එවැනි විනෑම ම දෙයක සැබැං ස්වරූපය පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. මේ සඳහා හාවිතා කළ හැකි පරිමාණ කේදු (Scale rule) හා වෙනත් උපකරණ ඇතත්, පන්ති කාමරයේ දී එක ම වර්ගයට අයත් එකක වර්ග දෙකකින් මිනුම් ලබාගත හැකි සරල පරිමාණයක් ඇද ඒ මාරුගයෙන් මිනුම් ලබාගන්නා ආකර්ය පිළිබඳ ව දැනුවත් විම සඳහා අවස්ථා ලබා ගනිමු.

පරිමාණ වර්ග තුන් ආකාරයකට දක්වීය හැකි ය.


01. සම්පූර්ණ ප්‍රමාණයට ඇදීමේ පරිමාණ

02. කුඩාකර ඇදීමේ පරිමාණ

03. විශාල කර ඇදීමේ පරිමාණ

01. සම්පූර්ණ ප්‍රමාණයට ඇදීමේ පරිමාණ

මෙහි දී වස්තුවේ සැබැං ප්‍රමාණයට ම මිනුම් ලබාගෙන ඇදීම සිදු කෙරේ. සම්පූර්ණ පරිමාණයට ඇදීමේ දී එය අනුපාතයක් ලෙස දක්වීම කළහොත් එය 1:1 ලෙස දක්වේ.



9.1 රුපය - වස්තුව හා එම පරිමාණයටම අදින ලද විත්‍ය

02. කුඩාකර ඇදීමේ පරිමාණ

විශාල ප්‍රමාණයෙන් වූ ඉදිකිරීමක්, යන්තුයක්, තැනීමක් එම ප්‍රමාණයෙන් ම ඇදීමේ කඩාසියක් මත ඇදීම අපහසු හා ප්‍රයෝගික නොවන කාර්යයක් බැවින් එය කුඩාකර ඇදීම කළ යුතු ය. මෙමෙස කුඩාකර ඇදීම යම්කිසි පරිමාණයකට අනුව කළ යුතුවේ.

දිගින් 10000 mm ක් වූ ඉදිකිරීමක් පරිමාණ කර ඇදීමට 200 mm ක් සඳහා 1 mm ක් යොදා ගන්නේ නම්,

$$\text{කුඩා කර ඇදීමේ පරිමාණය} = \frac{1 \text{ mm}}{200 \text{ mm}} \text{ වේ.}$$

එනම් $\frac{1}{200}$ හෝ 1 : 200 ලෙස දක්විය හැකි ය. මෙය අනුපාතයක් ලෙස දක්වන්නේ 1 : 200 ලෙස වේ.

කුඩා කළ පරිමාණයක් උපයෝගී කරගෙන ඇදීමේ කඩාසියක් මත ඇදීමේ යුර ගණනය කිරීමක් මගින් සොයා ගනිමු.

ලදාහරණ :-

කියවීමට ඇති යුර 2000 mm යයි ගනිමු. මේ සඳහා තොරාගත් පරිමාණ භාගය = 1 : 10 එනම් $\frac{1}{10}$ වේ. ඇදීමේ කඩාසිය මත ඇදිය යුතු විත්‍යේ 1 mm ක් සඳහා භාවිත කළ යුතු පරිමාණ භාගය ගණනය කරමු.

$$\text{පරිමාණ හාගය} = \frac{\text{විතුය මත අදින දුර}}{\text{වස්තුවේ නියම ප්‍රමාණය}}$$

$$\frac{1}{10} = \frac{\text{විතුය මත අදින දුර (x නම)}{2000 \text{ mm}}$$

$$2000\text{mm} = 10X$$

$$X = \frac{2000 \text{ mm}}{10}$$

$$\text{විතුය මත අදින දුර (\text{සම්පූර්ණ}) = 200 \text{ mm} \text{ වේ.}$$

යම් වස්තුවක් කුඩා කර ඇදීමේ දී අනුගමනය කළ යුතු පරිමාණ හාගයක් ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය (I.S.O) මගින් අනුමත කර ඇත. ඒ අනුව ඒවා,

1:2 1:5 1:10 1:20 1:100

1:200 1:500 1:1000 අංදී වශයෙන් වේ.

03. විශාල කර ඇදීමේ පරිමාණ

යම්කිසි කුඩා වස්තුවක් නියම ප්‍රමාණයෙන් ම කඩ්ඩාසියක් මත ඇදීම කළ විට එහි නියම හැඩැරුව පැහැදිලි ව දැක ගැනීමට තොහැකිව සේ ම මිනුම් යෙදීම ද අපහසු වේ. මේ නිසා එම වස්තුව ද කිසියම් පරිමාණයකට අනුව විශාල කර ඇදීම කළ යුතු වේ. මෙම විශාල කළ යුතු පරිමාණය, පරිමාණ හාගය ලෙස ද හඳුන්වනු ලැබේ.

$$\text{පරිමාණ හාගය} = \frac{\text{විතුය මත අදින දුර}}{\text{වස්තුවේ නියම ප්‍රමාණය}}$$

මෙම සූත්‍රය භාවිත කර ඕනෑම පරිමාණ භාගයකට අනුව ඕනෑම විතුයක්, ප්‍රශක්ෂණයක්, රුප සටහනක් ඇදුගත හැකි ය.

මෙම පරිමාණ භාගය උපයෝගී කරගෙන කුඩා වස්තුවකට අදාළ විතුයක් විශාල කර කඩාසියක් මත ඇදිය යුතු ප්‍රමාණය සොයුම්.

ලදාහරණය :-

කියවීම සඳහා ඇති දුර 2 mm ලෙස ගනිමු. මෙහි පරිමාණ භාගය = 20 : 1 වේ.

$$\text{පරිමාණ භාගය} = \frac{\text{විතුය මත අදින දුර}}{\text{වස්තුවේ නියම ප්‍රමාණය}}$$

$$\frac{20}{1} = \frac{\text{විතුය මත අදින දුර}}{2 \text{ mm}}$$

$$20 \times 2 \text{ mm} = \text{විතුය මත අදින දුර}$$

$$\therefore \text{විතුය මත අදින දුර} = 40 \text{ mm} \text{ වේ.}$$

යම් වස්තුවක් විශාල කර පරිමාණයට ඇදිමේ ISO දී මගින් අනුමත අනුපාත

1000 : 1 500 : 1 200 : 1 100 : 1

50 : 20 : 1 10 : 1 5 : 1 2 : 1 වේ.

සරල පරිමාණයක් ඇදීම

මීටර භා සෙන්ටීමීටර 10 කොටස්වලින් උපරිම වශයෙන් මීටර 5 දක්වා කියවිය හැකි 1 : 50 අනුපාතයට (පරිමාණයට) සරල පරිමාණයක් අදින්න. මෙහි

- (01). මීටර 3 සෙන්ටීමීටර 70 ක් ද
- (02). මීටර 2 සෙන්ටීමීටර 30 ක් ද ලකුණු කරන්න.


මෙම සරල පරිමාණය ඇද බලමු.

දෙන ලද පරිමාණ භාගය අනුව ප්‍රධාන ඒකකය නිරුපණය කරන දුර සෙවීම.

$$\frac{1 \text{ m}}{50} = \frac{100 \text{ cm}}{50} = 2 \text{ cm}$$

මේ අනුව සෙන්ටීම්ටර 2 කින් මිටර 1 ක් නිරුපණය වේ. උපරිම දිග මිටර 5 නිසා පරිමාණය ඇදිමට පාදක කර ගන්නා රේඛාවේ මූල් දිග $2 \text{ cm} \times 5 = 10 \text{ cm}$ කි. 10 cm ක රේඛාවක් ඇද එය සමාන කොටස් පහකට බෙදන්න. එවිට මිටරයක් සඳහා ගැලපෙන ප්‍රමාණය දැක්වේ. සෙන්ටීම්ටර 10 cm කොටස්වලින් කියවීමට අවශ්‍ය නිසා මූල් කොටස තැවත සමාන කොටස් 10 කට බෙදන්න.

සකස් කරගත් මෙම පරිමාණයෙන් මිනුම් ලබා ගන්න.



9.2 රුපය

$AB = 3 \text{ m } 70 \text{ cm}$ වේ.

$CD = 2 \text{ m } 30 \text{ cm}$ වේ.